

ලෝකයේ බොහෝ රටවල ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය තුළ ප්‍රාථමික අධ්‍යාපනයට සුවිශේෂත්වයක් නිමිවෙයි. ඇතැම් රාජ්‍ය ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය කර ඇත. ඇතැම් දුප්පත් රටවල ප්‍රාථමික අධ්‍යාපන නැංවීමට ආධාර කරයි. මුළු ලෝකයේම මූලික දැස්තා හා සාක්ෂරතාව ලබා දීමේ අදියර ලෙස ප්‍රාථමික අධ්‍යාපන අදියර වැදගත්වේ. ශ්‍රී ලංකාවේ ද වයස අවුරුදු 5 - 14 දක්වා අධ්‍යාපනය අනිවාර්ය කර ඇත. අධ්‍යාපනික සංචර්ධනයෙහිලා විෂයමාලා ප්‍රතිසංවිධානය, ගුරු වැටුප් ගෙවීම, පෙළපොත් මුද්‍රණය, ගුරු පුහුණු ආදි කටයුතු සඳහා වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදිතයෙන් 2% ක පමණ කැපකරයි. එය ශ්‍රී ලාංකික සමාජ සංචර්ධනය ඉහළ නැංවීමටත් අනුක්ෂරතාව පහළ නැංවීමටත් කරන ආයෝජනයකි.

මෙම අධ්‍යයනයේ පළමු පරිවිශේෂයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතන ආරම්භය, විකාශය හා වර්තමාන තත්ත්වය ද, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ විවිධ ආයතනික හා පුද්ගලික නිර්වතන ද, විවිධ රටවල ප්‍රාථමික අධ්‍යාපන අරමුණු ද, කිහිපත්ව විනාශය ආරම්භය, විකාශනයේ හා වර්තමාන තත්ත්වය ද, විමසා ඇත. සාධන පරීක්ෂණයට මුහුණ දෙන සිසුන්ගේ කායික මානසික හා වින්තවේගිය ස්වභාවය හා ජ්‍යෙෂ්ඨ මූලික වන පවුල් පරීක්ෂණ ආක්ෂින සාධක පිළිබඳ විස්තර කර ඇත. පළමු පරිවිශේෂයේ අවසානයේදී මිනුවන්ගොඩ අධ්‍යාපන කළාපයේ අධ්‍යාපන පසුවිම හා 2005 වර්ෂයේ කිහිපත්ව පරීක්ෂණයේ සමස්ත සාධන මට්ටම ද නියුතියේ පාසල්වල තත්ත්වය ද විමර්ශනය කර ඇත.

දෙවන පරිවිශේෂය තුළ අධ්‍යාපනික සාධන මට්ටම කෙරෙහි ආර්ථික හා සමාජීය සාධකවල බලපෑම පිළිබඳව සිදුකර ඇති විදේශීය හා දේශීය පර්යේෂකයන්ගේ පර්යේෂණ වල නිගමනයන් දක්වා ඇත. අධ්‍යාපනික ප්‍රවිණතාවය කෙරෙහි පවුල් පරීක්ෂණයේ බලපෑම ප්‍රබල බවත්, එය සිසුන්ගේ අනාගත කායික මානසික හා වින්තවේග යන්ත්ත්ව පවත්වා ගනිමින්, අධ්‍යාපනයේ ප්‍රතිඵල ලබා ගැනීමට දායක වී ඇති බවත් දක්වා ඇත. යන්ත්ත්ව සමාජ ආර්ථික පරීක්ෂණයක

ජ්වලන සිසුන් පහළ සමාජ ආර්ථිකයක් සහිත සිසුන්ට වඩා අධ්‍යාපනයේ ප්‍රතිඵල ලබා ගන්නා බවත් දක්වා ඇත.

තුන්වන පරිවිෂේදයෙන් පර්යේෂණ කුමවේදය යටතේ අධ්‍යාපනයේ අරමුණු, නියුදිය, දත්ත රැස්කර ගන්නා කුමවේද හා අධ්‍යාපනයේ සීමාවන් දක්වා ඇත.

හතරවන පරිවිෂේදය මගින් මිනුවන්ගොඩ අධ්‍යාපන කළාපයේ තෝරාගත් පාසල් පහක සිසුන් 300 දෙනෙකුගේ නියුදියක් ඇසුරින් ශිෂ්‍යන්ට විහාග සාධන මට්ටම හා සිසුන්ගේ පවුල් පරිසරය ආශ්‍රිත සමාජ ආර්ථික සාධක අතර සම්බන්ධය විමර්ශනයට ලක්කර ඇත. දෙමාපිය අධ්‍යාපන සාධන මට්ටම, දෙමාපිය රැකියාව, දෙමාපිය ආදායම, දෙමාපියන්ගේ සමාජ පංතිය යන සාධක මෙන්ම පවුල් සාමාජික සංඛ්‍යාව, පූද්ගලික පංතිවලට සහභාගිවීම, අධ්‍යාපනික පහසුකම් සපයාදීම හා සිසුන් උපන ලබා ඇත්තේ පවුල් කිවන දරුවා ලෙස ද යන්න අධ්‍යාපනය කරන ලදී.

පස්වන පරිවිෂේදයෙන් යහපත් සමාජ ආර්ථික පසුබිමක් සහිත පවුල් පරිසර වලින් පැමිණෙන දරුවන්, පහ ක්‍රේණියේ ශිෂ්‍යන්ට පරිභාෂණයෙන්, පවුල් පරිසර අයහපත් වූ, පහළ සමාජ ආර්ථික තත්ත්‍යක් සහිත පවුල්වල දරුවන්ට වඩා ඉහළ සාධන මට්ටමක් පෙන්වා ඇති බව දක්වා ඇත. අයහපත් පවුල් එතාවරණයක් සහිත දරුවන්ගේ ශිෂ්‍යන්ට සාධන මට්ටම ඉහළ නැංවීමට පාසල් මැදිහත්වීම අවශ්‍ය බව දක්වා ඇත.